

ප්‍රජා අම්පාර් ආනන්ද හිමි

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය

Paper: Diversity

සුනියම් ශාන්තියෙහි බෞද්ධාගමික මුහුණුවර

මිනිසුනට රෝග උපද්‍රව පමුණුවන්නා වූ අභිවෘද්ධියට බාධා කරන්නා වූ ශුචි බලයක් පිළිබඳ විශ්වාසයක් දේශීය ගැමි සමාජය තුළ දුරාතීතයේ සිට පැවතී තිබේ. වස් දොස් ලෙස හඳුන්වන එය ඇස්වහ, කටවහ, හෝවහ, අදෝ ඇඩියා, තුර්තු මුර්තු, පිනුම් පෙරලුම්, ඇවුලුම් වෙවුලුම් යනාදී වශයෙන් නානාවිධ ස්වරූපයකින් යුක්ත බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙම සියලු දෝෂාන්ධකාරවල් දුර්භූත කොට සෙතක් ශාන්තියක් ගෙන දීමට සිදු කරනු ලබන ක්‍රියා ශාන්ති කර්ම නාමයෙන් හඳුන්වනු ලැබේ.

පුද්ගලයකුගේ හෝ පවුලක සාමය, සමඟිය, දියුණුව නැති වේ ද ලෙඩ රෝග බහුල වේ ද එය හුනියමක ප්‍රතිඵලයක් බව දේශීය ගැමි ජනතාවගේ විශ්වාසයයි. එවන් අවස්ථාවක දී එම බලගතු හුනියම ඉවත් කරලීමට කරනු ලබන ශාන්ති කර්මය සුනියම් ශාන්තිය නම් වේ. සුනියම් යක්‍ෂයා මෙම ශාන්ති කර්මයේ දී ප්‍රධාන වශයෙන් ම පුද ලබයි.

- ❖ ශාන්ති කර්මයේ උපත් කතා
- ❖ පුජා වස්තු උපත් කතා
- ❖ පුජා විධි රටාව

යනාදී වශයෙන් සමස්ත ශාන්ති කර්මයම අධ්‍යයනය කර බැලීමේ දී එය බෞද්ධාගමික ශාන්ති කර්මයකැයි හැඟෙන තරමට බෞද්ධාගමික මුහුණුවරක් ගෙන ඇති අයුරු පෙනේ. ශාන්තා කර්ම ඉතිහාසය අධ්‍යයනයේ දී මෙබඳු ශාන්ති කර්ම ප්‍රාග් බෞද්ධ යුගයේ සිට ම පැවතී බවට තොරතුරු හමු වන අතර දේවවාදී ආගමක් නොවන බුදු සමය කේන්ද්‍ර කර ගනිමින් මෙවන් ශාන්ති කර්ම බිහි නොවුණු බව ද පිළිගත යුත්තකි. බුදු සමය සිය ආගම කර ගත් ජාතියක් සතුව මෙවන් ශාන්ති කර්ම නොනැසී පැවතීම හා ඒවා බෞද්ධාගමික මුහුණුවරක් ගෙන තිබීම අවධානය යොමු කළ යුත්තකි.